

SRI LANKA EX-SERVICEMEN'S ASSOCIATION

ශ්‍රී ලංකා සේවා මුක්ත හට සංගමය

APPLICATION FOR THE SLESA IDENTITY CARDS

ශ්‍රී ලංකා සේවා මුක්ත හට සංගමයේ හැඳුනුම්පත් සඳහා අයදුම්පත්‍රය

කාර්යාලය ප්‍රයෝජනය සඳහා  
SLESA / /



සෙ.මී. 3.5 x  
4.5 ප්‍රමාණයේ  
හිල් වර්ණ  
පසුබිම් සහිත  
ඡායාරූපය  
අලවන්න.

Notice : Please Write in CAPITAL letter very clearly  
සැලකිය යුතුයි : ඉංග්‍රීසි කැපිටල් අකුරින් පැහැදිලිව ලියන්න.

1 වන කොටස

1. Applicant's Name :- .....  
අයදුම්කරුගේ නම
2. Rank :- .....  
නිලය
3. Service (Army/Navy/Air Force) :- .....  
සන්නද්ධ සේවාව (යුධ/නාවික/ඉවන්)
4. Regiment / Branch / Trade :- .....  
(කෙටි යෙදුම් නොමැතිව ලියන්න.) (Write in full and don't use abbreviation)
5. Date of Enlistment :- .....  
සේවයට බැඳුණ දිනය
6. Date of Retirement / Discharge : .....  
විශ්‍රාම ගිය / අස්වූ දිනය
7. Reason for Retirement / Discharge :- .....
8. Membership No. :- .....  
සාමාජික අංකය
9. National I.D. No. (attach a Copy) :- .....  
ජාතික හැඳුනුම්පත් අංකය (පිටපතක් ඇමිණිය යුතුයි.)
10. Regiment / Service No :- .....  
රේජිමේන්තු / සේවා අංකය
11. Applicant's Address :- .....  
අයදුම්කරුගේ ලිපිනය :- .....
12. Telephone No :- .....

I hereby certificate that above particulars are correct and accurate and I am eligible to become a member in terms of Rule No. 5.6 and 7 of Rules of SLEAS

Date .....  
Applicant's Signature

2 වන කොටස

**Applicant's Regt / Force / Branch / Association**

**Recommendation of Hony. Secretary of Affiliated Association**

1. It is certified that the Applicant is a member only in this Association and his membership number is..... He is eligible to become a member in terms of Rule No. 5,6 and 7 Rules of SLESA
2. Recommended / Not Recommended to issue SLESA ID card
3. Remarks if any :- .....
4. Amount Paid :- .....

Date .....  
Hony. Secretary

**S L E S A use only**

**Approved / Not Approved**

Name		Mem No	
Rank/Rate		NIC No	
Service		Reg/Sve No	
Reg/ Br/Td		App Add	